

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගම්පහ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1. පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම.

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව සභාවේ අදහස් දැක්වීම අනුකූල නොවීම	නිර්දේශය
ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.31 සහ 3.29 ඡේද අනුව මෙහෙයුම් සහ ආයෝජන ක්‍රියාකාරකම්වලින් වන ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී පිළිවෙලින් ආයෝජන ආදායම රු.29,657 ක් සහ ස්ථාවර තැන්පත් පොලී ආදායම රු.1,096,549 ක් වැඩියෙන් ගලපා තිබුණි.	ආයෝජන ලෙස සේවක ඇප තැන්පත් ආයෝජනවල 2023 හා 2024 වර්ෂයන්හි වෙනස ද, කළ යුතුය. පොළිය ලෙස සේවක ණය, ස්ථාවර තැන්පත් සහ ඉතිරි කිරීම් සඳහා ලද පොළිය ද දක්වා ඇති බව.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගොඩනැගිලි යටතේ ගිණුම් ගත කළ යුතු රු.4,302,046 ක් පාරවල්, පාලම්, බෝක්ක යටතේ ගිණුම් ගත කර තිබුණි.	2025 වර්ෂය සඳහා අවසාන ගිණුම සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) රු.55,930,730 ක් වූ කෙරිගෙන යන වැඩ ජංගම නොවන වත්කම් යටතේ ගිණුම් ගත කළ යුතු වුවත් ජංගම වත්කමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.	2025 වර්ෂය සඳහා අවසාන ගිණුම සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඇ) ගොඩනැගිල්ලක් සඳහා මූල්‍ය ප්‍රකාශනයේ සහ ස්ථාවර වත්කම් ලේඛනයේ වටිනාකමක් හඳුනාගෙන නොතිබුණි.	2025 වර්ෂය සඳහා අවසාන ගිණුම සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2001 අගෝස්තු 22 දිනැති අංක 18/2001 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	වර්ෂ 5 කට වරක් ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු වුවත් සභාවේ සේවා කාලය වසර 7 සිට 11 දක්වා වූ නිලධාරීන් 5 දෙනෙකු සේවයේ යෙදී සිටින බව නිරීක්ෂණය විය.	අයදුම්පත් ඉදිරිපත් කළද ස්ථාන මාරුවීම් නියෝග ලැබී නැති නිදෙනකු ද, අනුප්‍රාප්තික නිලධාරීන් වාර්තා කර නොමැති බැවින් මුදා හැරීමට නොහැකි දෙදෙනෙකු සිටින බව.	චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ ආදායම රු.107,700,471 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ වියදම ඉක්මවූ ආදායම රු.123,751,969 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)
(i) වරිපනම් හා බදු	23,786	20,613	19,562	43,112	22,881	20,615	21,044	42,669
(ii) කුලී	9,011	11,520	11,034	1,613	7,848	9,058	10,137	1,339
(iii) බලපත්‍ර ගාස්තු	1,590	1,119	1,077	152	1,446	1,278	1,266	173
(iv) වෙනත් ආදායම්	19,975	19,305	19,038	243	18,366	23,423	25,825	777
	54,362	52,557	50,711	45,120	50,541	54,374	58,272	44,958

2.2.2. ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට හිඟ වරිපනම් ශේෂය රු.42,538,442 කින් වර්ෂය තුළ රු.7,260,428 ක් අයකරගෙන තිබීමෙන් අය කරගත් ප්‍රතිශතය සියයට 17 ක තරම් පහළ අගයක් ද, බිල් කළ වරිපනම් වටිනාකම රු.15,077,225 කින් වර්ෂය තුළ රු.7,687,813 ක් අය කරගෙන තිබීමෙන් අයකරගැනීමේ ප්‍රතිශතය සියයට 51 ක් ද වී තිබුණි.	සමස්ත බල ප්‍රදේශයම වරිපනම් කලාපයක් කර ඇති අතර වාර්ෂික සැලසුමක් අනුව වැඩසටහන් පවත්වා ගෙන යන බව.	හිඟ වරිපනම් නොපමාව අයකර ගත යුතුය.
(ii) කාල විශ්ලේෂණ වාර්තාව අනුව සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට හිඟ වරිපනම් වටිනාකම වර්ෂ 10 ට වැඩි රු.10,124,616 ක් ද, වර්ෂ 5 ත් 10 ත් අතර රු.10,370,626 ක් ද, වර්ෂ 3 ත් 5 ත් අතර රු.6,115,423 ක් ද, වර්ෂ 1 ත් 3 ත් අතර රු.9,663,599 ක් ද, වර්ෂ 1 ට අඩු රු.6,562,357 ක් ද වී තිබුණි.	අයකර ගැනීම සඳහා ගෙන් ගෙට යාමේ වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බව.	හිඟ වරිපනම් නොපමාව අයකර ගත යුතුය.
(ආ) කුලී		
හිඟ කඩ කුලී කාල විශ්ලේෂණ වාර්තාව අනුව වර්ෂ 10 ට වැඩි, වර්ෂ 5 ත් 10 ත් අතර සහ වර්ෂ 1 ට අඩු හිඟ ශේෂ පිළිවෙලින් රු.381,244 ක්, රු.487,120 ක් සහ රු.720,263 ක් විය. මෙයින් මුද්‍රා තබා තිබුණු කඩ කාමර 4 ක රු.343,290 ක් සහ මුද්‍රා තබා නොතිබුණු කඩ කාමර 7 ක රු.394,572 ක් ලෙස 2018 වර්ෂයේ සිට හිඟව පැවති අතර, කඩ කාමර 7 ක වලංගු ගිවිසුම් නොතිබුණි.	කඩකාමර පවරාගෙන වෙනත් බදුකරුවන් වෙත ලබා දී ඇති අතර, හිඟයට වගකිවයුතු පුද්ගලයින් නිශ්චය කිරීම අසීරු බව.	හිඟ කඩ කුලී ආදායම අයකර ගැනීමට ක්‍රියාකළ යුතුය.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1. පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචන වර්ෂය අවසාන වන විට ලැබී තිබුණු මහජන පැමිණිලි 230 ක් අතරින් පැමිණිලි 114 ක් පමණක් විසඳා තිබුණි.	කැඳවීම කළ විට පැමිණිලි පාර්ශවය පමණක් පැමිණීම, දෙපාර්ශ්වයම නොපැමිණීම, එකඟතාවයක් ඇති කිරීමට නොහැකි වීම හේතුවෙන් පැමිණිලි විසඳීමට නොහැකිව පවතින බව.	මහජන පැමිණිලි විසඳා ජනතාවගේ ගැටළු නිරාකරණය කිරීමට ක්‍රියා කළ යුතුය.

3.2. කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පොදු ඉඩමක වටිනාකම ස්ථාවර වත්කම් ලේඛනය අනුව රු.6,000,000 ක් ලෙස ද මූල්‍ය ප්‍රකාශය අනුව රු.7,500,000 ක් ලෙස ද දක්වා තිබුණද වෙනස සසඳා නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.	2025 අවසාන ගිණුම සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීනව පවත්වා ගෙන ඒවා පදනම්ව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ආ) ප්‍රාග්ධන ප්‍රදාන ණයගැති ශේෂය වර්ෂයට අඩු රු.2,936,380 ක් ද, වර්ෂ 5 න් 10 න් අතර රු.364,109 ක් ද 2025 මැයි 30 දින වනවිටත් පැවතුණි. මෙම ශේෂ ගෙන්වා ගැනීමට ක්‍රියා කර නොතිබුණි.	2025 මැයි 30 දිනට ණය ගැති ශේෂය වසරට අඩු රු.2,936,380 ක් සහ වසර 05 න් 10 න් අතර රු.364,109 ක් වන බව.	ලැබිය යුතු ප්‍රාග්ධන ප්‍රදාන ශේෂ අයකර ගත යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසන් දින වන විට ණයහිමි ශේෂය වර්ෂයට අඩු රු. 15,062,814 ක්, වර්ෂ 1 න් 3 න් අතර රු.5,184,489 ක්, 2025 මැයි 30 දින වනවිටත් පැවතුණි.	2025 මැයි 30 දිනට ණයහිමි ශේෂය වසරට අඩු රු.15,062,814 ක් ද වසර 01 න් 03 න් අතර රු.5,184,489 ක් ද වන බව	ගෙවිය යුතු ශේෂවල පැවැත්ම තහවුරු කර නිරවුල් කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පරිගණක උපාංග වටිනාකම රු.786,100 ක් සහ පාරවල්, පාලම්, බෝක්කු එකතුවීම් වටිනාකම රු.197,819,274 ක් ස්ථාවර වත්කම් ලේඛනයේ සටහන් කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසාන ගිණුම සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	සභාවට අයත් සියළුම වත්කම් ස්ථාවර වත්කම් ලේඛනයේ සටහන් කළ යුතුය.
(ආ) මහජන පුස්තකාලයක අනාරක්ෂිත උළුවස්ස, වහලයේ තෙමෙන ස්ථාන, වැහිපිළි, නායයාමට ලක්ව ඇති ස්ථානය සහ	පවත්නා ප්‍රතිපාදන මත අළුත්වැඩියාවන් කිරීමටත්, නායයාම සම්බන්ධයෙන් භූ	සමීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.

පොත්වල ආරක්ෂාව සඳහා සිවිලිම සකස් කර ගැනීම අවශ්‍ය බව සමීක්ෂණ මණ්ඩලය මගින් නිර්දේශ කර තිබුණු නමුත් ඒ සඳහා පියවර ගෙන නොතිබුණි.	විද්‍යා පතල් කැනීම් කාර්යාංශයේ නිර්දේශ පරිදි ක්‍රියා කිරීමටත් සැලසුම් කරන බව.	
(ඇ) 2023 වර්ෂයේ සිට සී සී ටී වී කැමරා පද්ධතිය අක්‍රීය වී ඇතත් අළුත්වැඩියා කිරීමට පියවර ගෙන නොතිබුණු අතර පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා නොකර නිශ්ක්‍රීයව පැවතුණි.	සී සී ටී වී පද්ධතිය ස්ථාපනය කිරීමට නව සභා වාරය තෙක් කල් දමා ඇතත් පරිගණක මුද්‍රණ යන්ත්‍රය අළුත්වැඩියා කරන බව.	සමීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.
(ඈ) ඉන්වෙන්ට්‍රි ලේඛනයට ඇතුළත් නොවූ භාණ්ඩ වර්ග 43 කට අදාළව ඒකක 106 ක් සහ උනතා අයිතම 16 ක ඒකක 28 ක් සම්බන්ධයෙන් සමීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුව ක්‍රියාකර නොතිබුණි.	පසුපරම් කමිටුවට යොමු කර නිවැරදි කරන බව.	සමීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල 7 ක් සඳහා අනුමත පුස්තකාලාධිපති සංඛ්‍යාව 5 ක් වුවත් පුරප්පාඩු 2 ක් ද, ශ්‍රී ලංකා තාක්ෂණ සේවය අනුමත සංඛ්‍යාව 3 ක් වුවත් පුරප්පාඩු 1 ක් ද, සභාව යටතේ ක්‍රියාත්මක වන උප කාර්යාල 2 ක් සඳහා ආදායම් පරීක්ෂක අනුමත සංඛ්‍යාව 4 ක් වුවත් පුරප්පාඩු 2 ක් ද, විදුලි කාර්මික අනුමත සංඛ්‍යාව 1 ක් පුරප්පාඩු ද, සංවර්ධන නිලධාරී අනුමත සංඛ්‍යාව 4 ක් වුවත් 11 ක් අතිරික්ත ද, වැඩ හා සෞඛ්‍ය කම්කරු අනුමත සංඛ්‍යාව 75 ක් වුවත් 31 ක් අතිරික්ත ද වී තිබුණි.	සෑම කාර්තුවක් අවසානයේ දීම පුරප්පාඩු පිළිබඳ වාර්තා කොට ඇති අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 25/2014 යටතේ කම්කරුවන් 07 ක් ද 2024 වර්ෂයේ තනතුරට පෞද්ගලික වන සේ කම්කරු තනතුරු 24 ක් ද බඳවා ගෙන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇත.	පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමත්, අතිරික්ත කාර්යමණ්ඩලය අනුමත කර ගැනීමත් කළ යුතුය.

3.5 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ඇස්තමේන්තු වටිනාකම රු.1,440,500 කට කැබ් රථයක් අළුත්වැඩියාව සඳහා පුද්ගලික සමාගමකට 2024 ජනවාරි 02 දින භාරදී තිබුණද, 2025 පෙබරවාරි 28 දින වන විටත් අළුත්වැඩියාව නිමකර සභාවට ලබාගෙන නොතිබුණි.	ඉතිරි වැඩ නිමකර රථය භාර ගැනීමට කටයුතු කරන බව.	අළුත්වැඩියාව නිම කරවා ගෙන වත්කම් උපරිම කාර්යක්ෂමව උපයෝජනය කළ යුතුය.